



ශ්‍රී ලංකා මහ බැංකුව
இலங்கை மத்திய வங்கி
CENTRAL BANK OF SRI LANKA

සන්නිවේදන දෙපාර්තමේන්තුව

30, ජනාධිපති මාවත, කොළඹ 01, ශ්‍රී ලංකාව
දුරකථන අංක: 2477424, 2477423, 2477311
ෆැක්ස්: 2346257, 2477739
ඊ-මේල්: dcommunications@cbsl.lk, communications@cbsl.lk
වෙබ් අඩවිය: www.cbsl.gov.lk

පුවත්පත් නිවේදනය

නිකුත් කළේ විනිමය පාලන දෙපාර්තමේන්තුව
දිනය 2012 මැයි මස 30 වෙනි දින

**මහජනතාව දැනුවත් කිරීමයි
නීති විරෝධී විදේශ මුදල් වෙළෙඳාම**

අසීමිත ප්‍රතිලාභ ලැබිය හැකි බවට නොයෙකුත් ආකාරයේ සහතික දෙමින්, සමහර සමාගම් හා පුද්ගලයින් මුද්‍රිත හා විද්‍යුත් මාධ්‍ය ඔස්සේ මෙන්ම අන්තර්ජාලය හරහාද කරනු ලබන ප්‍රචාරක දැන්වීම් මගින් ජනතාව විදේශ මුදල් වෙළෙඳාම් කිරීමේ ව්‍යාපාර වෙත පෙළඹවීමට කටයුතු කරන බවට ශ්‍රී ලංකා මහ බැංකුවට තොරතුරු ලැබී ඇත.

එමෙන්ම සමහර සමාගම් තම නියෝජිතයින් යොදවා ජනතාව පෞද්ගලිකව හමු වී, ඔවුන්ට විදේශ මුදල් වෙළෙඳාම් කිරීම මගින් විශාල වශයෙන් ලාභ ඉපයිය හැකි බවට සහතික වෙමින් ජනතාව ඒ කෙරෙහි පොළඹවා ගැනීමට උත්සාහ දරනු ලැබේ. එම නියෝජිතයන් මගින් මෙන්ම මුද්‍රිත හා විද්‍යුත් මාධ්‍ය ඔස්සේ සහ අන්තර් ජාලය හරහා සිදු කරනු ලබන ප්‍රචාරක දැන්වීම් මගින් ද, ජනතාව විදේශ මුදල් වෙළෙඳාම කෙරෙහි උනන්දු කර, සමාගමක්, තනි පුද්ගල ව්‍යාපාරයක් හෝ පුද්ගලයෙකු සමග ශ්‍රී ලංකා රුපියල් වලින් මූලික ආයෝජනයක් කර පසුව අන්තර්-ජාලගත ගිණුමක් බවට පරිවර්තනය කරගැනීමේ හෝ ආයෝජකයාගේ නමින් විවෘත කරන ලද අන්තර්-ජාලගත ගිණුමකට සම්බන්ධ කර ඇති හර, බැර හෝ වෙනත් විද්‍යුත් මුදල් හුවමාරු කාඩ්පත් හරහා ගෙවීම් සිදු කිරීම ආදී දේ කෙරෙහි මහජනතාව නිතර උනන්දු කරනු ලබයි.

සමාගම් සහ පුද්ගලයින් විසින් සිදු කරන ලද මෙවැනි ව්‍යාපාර නිසා ඉතා විශාල වශයෙන් මුදල් අහිමිකරගත් පුද්ගලයින් පිළිබඳව ශ්‍රී ලංකා මහ බැංකුවට මෑත කාලයේදී තොරතුරු ලැබී ඇත.

ශ්‍රී ලංකා මහ බැංකුවේ අවසරයකින් තොරව, විදේශ මුදල් වෙළෙඳාම් කිරීමේ යෙදීම, ඒ සම්බන්ධයෙන් වෙනත් රටකට මුදල් යැවීම, විනිමය පාලන පනතේ 5(1) වගන්තිය හා 7(a) වගන්තිය උල්ලංඝනය

කිරීමක් වන අතර, විනිමය පාලන පනතට අනුව මෙය දඬුවම් ලැබිය හැකි වරදකි. එම නිසා මෙවන් නීති විරෝධී කටයුතු සඳහා හවුල් නොවන මෙන් ශ්‍රී ලංකා මහ බැංකුව ජනතාවගෙන් ඉල්ලා සිටී.